

පවිත්‍රත්වය පිළිබඳ බෙංද්ධ විග්‍රහයෙන් පැනෙන විශිෂ්ටතාව: දාරුණික අධ්‍යයනයක්

දිල්ශාන් මතෝස් රාජපක්ෂ

පර්යේෂණ සහකාර, පාලි හා බෙංද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, කැලණීය විශ්වවිද්‍යාලය
dilshanmanojrajapaksha@gmail.com,

සංස්කෘත්‍යාපය

පුද්ගලයාගේ කායික හා මානසික ප්‍රසන්න පැවැත්ම උදෙසා බුදුසමය හාවිත කරන ප්‍රධාන සංකල්ප දෙකක් හඳුනාගත හැකි ය. ඒවා.

1. විසුද්ධිය

2. විමුක්තිය යනුවෙන් හැඳින්වී හැකි ය.

පවිත්‍ර වීම, පවිත්‍ර කිරීම, (Purification) යන අර්ථයන්හි යෙදෙන විසුද්ධි යන පදය තුළින් අපවිත්‍ර කාරක තුළින් පිරිසිදු කිරීම යනුවෙන් සරල ව අර්ථ දැක්වීය හැකි වේ. නිදහස් වීම, නිදහස් කිරීම (Freedom, emancipation, liberation) යනාදී අරුත් විමුක්ති යන පදයෙන් ගම්‍ය වේ. බුදු සමය මෙම පද දෙක ම හාවිත කරමින් පුද්ගලයාගේ කායික හා මානසික යන අංශ දෙක ම සාකච්ඡා කර තිබෙන්නේ ලොකික හා ආධ්‍යාත්මික පදනමක් තුළ බව සඳහන් කළ යුතු ය. බුදුරුදුන් නො පැහැදුනුවන්ගේ ප්‍රසාදය පිණිසන්, පැහැදුනුවන්ගේ ප්‍රසාදය වැඩි දියුණු වීම පිණිසන්¹ හික්ෂුවගේ බාහිර පැවැත්ම සකසා ගැනීම උදෙසා උදෙසු ඕක්ෂා රසක් විනය පිටකයෙන් හමුවේ.² කායික පවිත්‍රතාවය මෙන් ම විසුද්ධිය හා විමුක්තිය යන පද තුළින් බුදුරුදුන් පුද්ගලයාගේ මානසික පවිත්‍රතාව ද අවධාරණය කර තිබේ. සංයුත්තනිකායේ අසංඛ්‍යා සූත්‍රයේ දී බුදුරුදුන් සුද්ධි හා විමුක්ති යන පද නිර්වාණය හැඳින්වීම සඳහා පර්යාය කොට තිබෙනු දැකිය හැකි ය.³ බුදුරුදුන් අවධාරණය කළ පවිත්‍රතාව පිළිබඳ සංකල්පයේ විශිෂ්ටත්වය මත කිරීම සඳහා සමකාලීන හාරතීය සමාජයේ එකිනෙකට ප්‍රතිච්චිත සම්ප්‍රදා දෙකක් මෙම සංකල්පයට ලබා දුන් ස්ථානය පිළිබඳ ව ඇගයීමක් කිරීම වටිනේ ය. ඒ අනුව මෙම පර්යේෂණයේ දී සාකච්ඡා කෙරෙනුයේ පවිත්‍රත්වය පිළිබඳ බෙංද්ධ විග්‍රයෙන් පැනෙන විශිෂ්ටතාව වන අතර මෙම අධ්‍යයනය මූලාශ්‍රය මත පදනම් වන්නකි.

පවිත්‍රත්වය පිළිබඳ සංකල්පය හාරතීය දරුණන සම්ප්‍රදාය අර්ථ විවරණය කළ අයුරු

පවිත්‍රත්වය පිළිබඳ සංකල්පය හාරතීය සමාජයේ වඩාත් ප්‍රකට වී පැවති බව බාහ්මණ සමාජ හා ආගමික ඉගැන්වීම්වල ක්‍රියාකාරිත්වයෙන් පෙනේ. උසස් හා පහත් ලෙස බෙදී පැවතුණු කුල භේදය කෙතරම දරුණු වී ද යන්, මෙකළ හාරතීය සමාජයේ පහත් කුලයක් දරන්නෙකුගේ ඇතැම් ක්‍රියා උසස් කුලයක අයෙකුට අනුද්ධිය පිණිස හෙතුවක් විය. බමුණු ආගමික පිළිවෙත යටතේ ගැනෙන ගුද්ධිය

නොහොත් පවිත්‍රත්වය සඳහා හෝතික මාධ්‍ය දෙකක් හාවිත කළ බව බුද්ධකතිකායේ උදානපාලියේ ජටිල සූත්‍රයේ සඳහන් වේ. එනම්,

1. ජලය

2. ශින්දර⁴

බමුණු ආගමික පිළිවෙත යටතේ ගැනෙන උදක පාරිගුද්ධීය නම් ජලයෙන් පවිත්‍රත්වය පැතිම සි (෋දක සුද්ධීකා උදකෙන පරිසුද්ධීය). පවිත්‍රත්වය පිණිස ගිහි පිදීම ද (අග්‍රිම්පි ජ්‍යෙන්ති) මෙකල ජනප්‍රිය ව පැවති බව ජටිල සූත්‍රයේ සඳහන් වේ.⁵ සංයුත්තතිකායේ සංගාරව සූත්‍රයේ සංගාරව බමුණාට අනුව මෙකල දහවල් කරන ලද පවි සේදා පා කිරීම සඳහා සවස් කාලයේ ද රාත්‍රියෙහි කරන ලද පවි සේදා පා කිරීම සඳහා උදය කාලයේ ද ජලයේ කිමිදීම⁶ හක්තිමත් ව අදහමින්, ප්‍රාර්ථනාවෙන් යුත්ත ව අඛණ්ඩ ව පවත්වා ඇත.⁷ බමුණන් පමණක් නොව ඇතැම් ජටිලයෙන් ද ශිත වූ හිම සාතුවේ හිම වැවෙන රාත්‍රි කාලයෙහි ගයාවෙහි දියේ ගිලි නැවත නැවත මතු වීම ද දිය වත් කිරීම ද සිදුකරන්⁸ නමුත් මෙම අර්ථගුණය උදකපරිගුද්ධීය නම් ආගමික සංස්කාරය බුදුරුදුන් වත්පුපම සූත්‍රයේ දී විවේචනය කරන්නේ කරන ලද අකුසල් සේදා හැරීමට ගංගා ජලය අසමත් වන බව පෙන්වාදෙමිනි.⁹ “දිනකට දෙවරක් දියේ බැසීමෙන් පවි සේදී පවිත්‍ර වේ නම් ජලවර සත්ත්වයින් වන මැයියන්, ඉදිඛුවන්, දියබරියන්, මත්ස්‍යයින් වැනි ජලවරයින් ඉතා ඉක්මණින් බුහ්මසහව්‍යතාවයට පත් වේ”¹⁰ යනුවෙන් උපභාසාත්මක ව ජලයෙන් පවිත්‍ර වීම ඇදිහිමේ අර්ථගුණය ක්‍රියාදාමයට නව අරුතක් ලබා දෙයි. එනම්, වේදයෙහි පරප්‍රාප්ත බමුණන් ගං දියට පිවිස සිරුරු පවිත්‍ර කරන්නාක් මෙන් ධර්මාන්විත ව සිල් නැමැති ගං තොටින් පහන් වෙමින්¹¹ සියලු සතුන් කෙරෙහි මෙත්ති කිරීම සි. (ඉතෙක සිනාහි බුහ්මණ සබැහුතෙසු කරාහි බෙමතං) මේ යටතේ බොරු නො කියන්නේ නම්, සතුනට හිංසා නො කරන්නේ නම්, නො දුන් දෙය නො ගන්නෙහි නම් ගුද්ධා ඇත්තෙහි මසුරු නො වේ නම්, ගයාවට ගොස් උදකපරිගුද්ධීය කිරීමේ ප්‍රයෝගනයක් නැතැයි බුදුරුදුන් පෙන්වා දෙයි.¹²

එසේ ම බුදුරුදුන් ජලයෙන් පිරිසිදු වීම නො පතා සත්‍ය ගරුක හා ධර්ම ගරුක වේ නම්, පවිත්‍ර වන බව ජටිල සූත්‍රයේ දී දක්වයි.¹³ මෙහි දී පවිත්‍ර වූ පුද්ගලයාට බුහ්මණ යන පර්යාය පදය හාවිත කොට ඇත.

සමස්ත සාංසාරික පරමාර්ථ සාධනය නොහොත් බුහ්මසහව්‍යතාව උදෙසා කායික පාරිගුද්ධීය ඇදහු බමුණු සම්ප්‍රදායට එරෙහි ව ගිය ඇතැම් ගුමණ කොටස් කායික අපවිත්තාව¹⁴ තුළින් අධ්‍යාත්මික පවිත්‍රත්වය සෙවීමේ අන්තයක නියැලිණී. බුදුරුදුන් පෙන්වා දෙන්නේ කෙනෙකුට තවත් කෙනෙක් පවිත්‍ර හෝ අපවිත්‍ර කළ නො හැකි බව සි.¹⁵ මෙලෙස බාහිර පවිත්තාව පමණක් හෝ ගරීර අපවිත්තාව පමණක් කිසි විටෙකත් අනුමත නො කළ බුදු සමය කායික - මානසික ප්‍රසන්නතාව ලොකික සහ අධ්‍යාත්මික පදනමකින් යුත්ත ව හාරතීය සම්ප්‍රදායික සංකල්ප අතිතමණය කරමින් සාතිගය මධ්‍යස්ථා සංකල්පයක් ඉදිරිපත් කර තිබෙන බව පෙනෙන්.

පවිත්‍රත්වය පිළිබඳ බොද්ධ විග්‍රහයේ පැනෙන විශිෂ්ටතාව

ඉහත කි සම්පූදා දෙක පිළිබඳ බොද්ධ අදහස සාරාංශ කොට ඉදිරිපත් කරන බොද්ධ සාහිත්‍ය ගත අදහසට ද මෙහි දී අපගේ අවධානය යොමු වේ.

“රුපෙන සංකිලිටියෙන සංකිලිස්සන්ති මානවා
රුපෙ සුද්ධේ විසුර්ක්ඩනති අක්ඛාතං මහෙසිනා
විත්තන සංකිලිටියෙන සංකිලිස්සන්ති මානවා
විත්ත සුද්ධේ විසුර්ක්ඩන්ති ඉති වුත්තං මහෙසිනා”¹⁶

“රුපය කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ, රුපය ගුද්ධ වූ කල්හි සත්ත්වයෝ ගුද්ධ වන්නාහයි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ නො කරන ලද්දේ ය. විත්තය කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ. විත්තය ගුද්ධ වූ කල්හි ගුද්ධ වන්නාහ”, යන්න මෙහි අර්ථය සි.

පවිත්‍රතාව පිළිබඳ සංකළේපය තවදුරටත් පුද්ගල මානසික අංශය තුළින් ඉදිරියට ගෙන යන බුදු සමය අභ්‍යන්තර විශුද්ධිය නොහොත් විමුක්තිය සලසන විශුද්ධි මාර්ගයක් නොහොත් විමුක්ති මාර්ගයක් ලෙස ක්‍රියා කරයි. හේතු ප්‍රත්‍ය නිසා උපන් සංසාරික විජානය නිරුද්ධ කරවන වෙන් කොට දැක්වෙන ලකුණක් රහිත හෙවත් නිද්රාගතයක් ලෙස දැක්විය හැකි දෙයක් නොමැති අනන්ත, සර්ව ප්‍රහාෂ්වර විජානයක් (වික්ස්ඝාණං අනිද්ස්සනං අනන්ත සබැතෙන පහං)¹⁷ පිළිබඳ අදහස බුදු සමය අවධාරණය කරයි. උපතින් ම ප්‍රහාෂ්වර වුවත් එය ආගන්තුක ව පැමිණෙන ක්ලේරයන්ගෙන් කෙලෙසෙයි.¹⁸ සංස්කෘත ක්ලිං ධාතුවෙන් නිපන් ‘ක්ලේර’ පාලියෙන් ‘කිලෙස’ වන අතර සංකිලෙස, උපක්කිලෙස එහි පර්යාය පදවේ. අපවිතු, කිලිටි යන අරුත්හි යෙදෙන එය පෙළ දහම තුළ වඩාත් අවධාරණය වන්නේ සිතෙහි ක්‍රියාකාරිත්වයට සෘණාත්මක බලපැමි කරන ප්‍රහාෂන සාධකයක් ලෙස ගෙනහැර දක්වමිනි. සංස්කෘත භාජාවේ ආ + ජ්‍යා ධාතුවෙන් නිපන් ආසුව හෙවත් ආගුව ලෙස ද දැක්වෙන අතර පාලියෙන් ආසව ලෙස ක්ලේර යන්න සඳහා සමානාර්ථ ව යෙදේ

ශරීරය රෝගාතුරු වූව ද සිත රෝගාතුරු වීම බරපතල කරුණක් ලෙස දැකින ආතුරකායෝ අනාතුරෝ විත්තෙනා¹⁹ බුදු සමය පෙන්වා දෙන්නේ කෙලෙස් නිසා දූෂ්‍ය වන සිත කරණ කොට ගෙන මිනිසුන්ගේ සිත ද අවසානයේ කායිකව ද අපිරිසිදු වන බව සි. ²⁰ කිලිටි වී ගිය අපවිතු වස්තුයක් වෙනත් පැහැයකට නැංවීම නිර්පාක ය. එපරිදීදෙන් ම සිත ද කිලිටි වූ කල්හි එය යොමු වන්නේ දුගතියට ය.²¹ බුදුරුදුන් වත්පූපම සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ පිරිසිදු වස්තුයක් කැමති ලෙස පහසුවෙන් වරණ ගන්වන්නාක් මෙන් නො කිලිටි සිත යහපතට ම යොමු වන බව සි.²² මෙලෙස මනස කිලිටි වීමට මූලික වශයෙන් හේතු වන්නේ පුද්ගලයා ප්‍රතිච්චිතයාත්මක ඇළානයෙන් දුර්වලවීම සි.²³ මෙම ප්‍රතිච්චිතය කාරණය දුබලකරන ආසුව හෙවත් ක්ලේර ධර්ම දහසයක් වත්පූපම සූත්‍රයේ සඳහන් වේ. එනම්,

- | | |
|--------------|--|
| 1. අහිත්කයා | - දැඩි ලේඛය |
| 2. ව්‍යාපාදේ | - ද්වේශය |
| 3. කොධා | - කෝපය |
| 4. උපනාහො | - බද්ධ මෙවරය |
| 5. මක්බා | - ගුණමකුකම |
| 6. පලාසා | - ගුණවතුන් හා තමා සමකාට සිතීම |
| 7. ඉස්සා | - රිරූප්‍යාව |
| 8. මව්චරිය | - මසුරුකම |
| 9. මායා | - වාචුබව |
| 10. සායේයා | - කපටි බව |
| 11. එම්හො | - දැඩි බව |
| 12. සාරම්හො | - අනුන් කළ දෙයට වඩා වැඩියෙන් සිරීමට පෙළුමෙන සිත |
| 13. මානො | - මානය |
| 14. අතිමානො | - අතිමානය |
| 15. මදා | - ජාති, කුලහේද ආදියෙන් මත්වීම |
| 16. පමාදා | - කාමයන් නිසා පසුබට විම ²⁴ යනාදිය සි. |

ඉහත කි වින්තෝපක්ලේෂ මෙන් ම මිනිස් සිත අසහනයට හා නො සන්සුන්තාවයට පත්කරන අපුව යටතේ මනෝව්‍යාධීන් සතරක් වේ. සිත තුළට වැගිරෙමින් පවතින්නේ ය, යන අරුතින් ගැනෙන එම ආපුව නම්,

1. කාමාසව
2. හවාසව
3. අවිජ්‍යාසව²⁵ ආදිය සි.

අැති ඇති සැටියෙන් දැකීම වළක්වන, සත්‍ය ආවරණය කරන, යථාර්ථයෙන් සිත ඉවත් කරන අරුත්ති ලා ගැනෙන පංච නීවරණ ධර්ම ද මතසෙහි පවිත්ත්වයට බාධා කරන ක්ලේෂ ධර්ම වන බව බෙංධ්‍ය අදහස සි. ඒවා නම්,

- | | |
|------------------------|--|
| 1. කාමවිෂන්ද | - කාමයන් පිළිබඳ ආගාව |
| 2. ව්‍යාපාද | - තරහව |
| 3. රීනමිද්ධය | - සිත, කය දෙකෙහි අලසහාවය |
| 4. උද්ධව්‍ය කුක්කුව්‍ය | - සිතේ නො සන්සුන් හා තැවිලි ස්වභාවය |
| 5. විවිකිව්‍යා | - සිතේ තැන්පත් සැකමුසු ස්වභාවය ²⁶ |

අකුසල මූල තිසා පුද්ගල මනස අපවිතු කරන තවත් සාධකයක් වන්නේ තණ්හාට ය. පංචග්ර්ථන ගිහියා තණ්හාවේ වහලෙකු බවට පත් වී ඇත. (ලානො ලොකා ආතිත්තො තණ්හා දාසො)²⁷ තණ්හාට බඳු මානසික අපවිතු කාරක තුදෙක් පුද්ගලාභයන්තරයට පමණක් නොව සමාජ පැවැත්මට ද හාතිදායක වන බව බොඳ්ද අදහස සි. තණ්හාවේ ප්‍රහේද තුනකි.

1. කාම තණ්හා
2. හව තණ්හා
3. විහව තණ්හා²⁸

සිතේ පවිත්‍රතාවයට එරෙහි ව කරන ලද බැමීම යන අර්ථයෙන් ගැනෙන සංයෝජන පුද්ගල මනස රෝගී කරවන සිරමැදිරි දහයක් ලෙස ද හඳුන්වාදිය හැකි ය. ඒවා නම්,

- | | |
|------------------|--------------------------------------|
| 1. සක්කාය දිටියි | - ආත්මයක් ඇත යන හැඟීම |
| 2. විවිකිව්‍යා | - සැකය |
| 3. සිලබ්බතපරාමාස | - විවිධ ආගමික වතාවත්වල ඇලිගැලී සිටීම |
| 4. කාමවිෂ්ණ්‍ය | - පස්කම් සැපයෙහි තැකැරු වීම |
| 5. ව්‍යාපාද | - කේපය |
| 6. රුප රාගය | - රුපාවචර ලෝකවල ඉපදීමේ ආගාව |
| 7. අරුපරාග | - අරුපාවචර ලෝකවල ඉපදීමේ ආගාව |
| 8. මාන | - මානය |
| 9. උද්ධව්‍ය | - උඩග බව |
| 10. අවිෂ්ණා | - අවිද්‍යාව ²⁹ |

මනසෙහි පවිත්‍රතාවය බිඳ දමන අභ්‍යන්තර කැළඹීම් ඕස ලෙස හඳුන්වා දෙන බුද්ධ සමය එබදු ඕස සතරක් ගෙනහැර දක්වා ඇත්තේ, කාම ඕස, හව ඕස, දිටියි ඕස, අවිෂ්ණා ඕස³⁰ යනුවෙනි.

විත්තාභ්‍යන්තරයේ සැගවී පවත්නා තිදාගත් මානසික කෙලෙස් යන අරුත්ති යෙදෙන අනුසය රාගානුසය, පටිසානුසය, දිටියානුසය, විවිකිව්‍යානුසය, මානානුසය, හවරාගානුසය, අවිෂ්ණානුසය යනුවෙන් සඡේත වැදැරුම් ව දක්වා තිබේ.³¹ මනසේ පවිත්‍රතාව අභ්‍යරාලමින් දැඩි ව ග්‍රහණය කළ අරුත්ති යෙදෙන උපාදාන (කාමුපාදාන, දිටියුපාදාන, සිලබ්බතපාදාන, අත්තවාදුපාදාන)³² සසරගාමී වීම සඳහා හේතු වන අර්ථ ඇති යෝග (කාම යෝග, හව යෝග, දිටියි යෝග, අවිෂ්ණා යෝග)³³ බැඳීම් අර්ථයෙහි යෙදෙන ගන්ථ (අහිං්සා කාය ගන්ථ, ව්‍යාපාද ගන්ථ, සිලබ්බතපරාමාස ගන්ථ, ඉදිසවිවාහිනිවෙසකාය ගන්ථ)³⁴ බන්ධන, පාස, සංග, පපණ්ඩ්ව, උපයි, මව්ප්‍රාප්‍ය, විපල්ලාස, අගති, පරාමාස, මල, බිල හා තිස ආදි පර්යායවලින්

හැඳින්වෙන කිලිටි ලක්ෂණවලින් සිත පිරිසිදු කර ගැනීම, නිදහස් කර ගැනීම තුළින් එය උත්තරීතර බවටත්, නිර්මල බවටත් (විත්ත පාරිසුද්ධේ පරියෝගාතෙ) පත් වේ.

බුදුරඳන් පුද්ගලයාගේ විත්ත පාරිගුද්ධිය සඳහා අනුගමනය කළ ප්‍රතිකාර ක්‍රම දෙකක් පෙළ දහමේ සඳහන් වෙයි. එනම්,

1. ආරය වමනය

2. ආරය විරෝධනය³⁵ ආදිය යි.

වෙදක් වා. පිත්, සේම් ආදියෙන් හටගත් රෝග සමනය කිරීමට වමනය ද විරෝධන හාවිත කරන්නේ යම් සේ ද තමන් වහන්සේ ද ජරා, මරණ, ගෝක, පරිදේව, දුක්, දෙමුනස්, උපායාස ස්වභාව කොට ඇති සත්ත්වයා මුදවා ගැනීම සඳහා ආරය වමනය හා ආරය විරෝධන ලබා දෙන බව අංගුත්තරනිකායේ සඳහන් වේ. මිථ්‍යා දාශ්මි, මිථ්‍යා සංකළේප ආදිය විරෝධනය කොට සියලු කෙලෙස් වමනය කරවීම සඳහා බුදුරඳන් සෞයා ගන්නා ලද පිළියම් රසක් මේ සම්බන්ධයෙන් ඇති සමස්ත සූත්‍රදේශනාවල හරය මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වේ. එම පිළියම් නම් සතර සතිපටියානය, සතර සම්බක්ප්‍රධාන, සතර සාද්ධිපාද, පංච ඉන්දිය, පංචබල, සප්ත බොජ්සංග, හා ආරය අඡ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම යි.³⁶ විත්ත පාරිගුද්ධිය ලබනු වස් ඉහත කි විවිධ බෝධි පාක්ෂික ධර්ම කම්ටහන් කොට ගෙන හාවනාවේ නියැලුණු හික්ෂුන් මිලිබඳ තොරතුරු සූත්‍රපිටකයේ සඳහන් වේ. මෙම ඉගැන්වීම් කෙලෙස් ප්‍රහාණය කොට විගුද්ධිය ලබා ගැනීමෙහි ලා දක්වන විශිෂ්ට දායකත්වය සංයුත්තනිකායේ (නිවරණ, කිලෙස, මග්ග, ආසව, ආසවක්බය, සංයෝජන, අනුසය, අවිව්‍යපහාන, සංයෝජන පහාන, ආසව පහාන, ආසව සමුශ්සාත, අනුසයප්පහාන, අනුසයසමුශ්සාත, සබුඩාන පරික්ෂා, සුද්ධි පරිසුද්ධ, තණ්නා, යෝග, ගුන්ථ ආදි)³⁷ සූත්‍ර ගණනාවකින් පෙන්වා දී තිබේ. නමුත් සියලු දුක් නැති කොට (සබු දුක්ක් නිස්සරණ) නිවන් ලබා ගැනීමේ පරමාහිලාෂය සංයුත්තනිකායේ පමණක් නොව සැම සූත්‍රදේශනාවක ම පාහේ දක්නට ලැබෙන බව කිව යුතු ය. නිදුසුන් ලෙස දරුණයන්ගේ විගුද්ධිය පිළිස මාරයා මුලා කරන අන් මගක් නොමැති බවත් අරි අවැගිමග ම පිළිපැදිය යුතු බවත් බුද්‍යමයේ අදහස යි.

“එසේ ව මග්ගා නත්ත්ක්දෙකා දස්සනස්ස විසුද්ධියා
එතං හි තුම්හේ පටිප්ථ්‍යජර මාරස්සෙකතං පමොහනා.”³⁸

සියලු සංස්කාර ධර්ම අනිත්‍යය (සබුබේ සංඛාරා අනිවිවාති), දුක්බය (සබුබේ සංඛාරා දුක්බාති) හා සියලු ධර්ම අනාත්මය (සබුබේ ධම්මා අනත්තාති) යනුවෙන් නුවණීන් දැක (යදා පක්ෂාය පස්සනි) මේ දුක්කේහි කළකිරෙන්නේ ද (අප නිවිත්ත්දති දුක්බේ) එය විගුද්ධිය පිළිස හේතු වන බව (එස මග්ගා විසුද්ධියා) බොද්ධ විශ්වාසය යි.³⁹ විත්ත පාරිගුද්ධිය ජනිත කර ගැනීම සඳහා බොද්ධයා විසින් අනුගමනය

කළ යුතු අධිකීල, අධිවිත්ත හා අධිපක්ෂයාත අනුපූර්ව ශික්ෂා අර්ථ ක්‍රියාකාරිත්වය තුළින් අනුපදා පරිනිබ්‍රාහ්‍ය පෙන්වන සඡ්ත්‍ර විගුද්ධියක් මේක්මිමනිකායේ රථවිනීත සූත්‍රයේ පෙන්වා දෙයි. එනම්,

1. සිල විසුද්ධිය
2. විත්ත විසුද්ධිය
3. දිවිධි විසුද්ධිය
4. කංඛාවිතරණ විසුද්ධිය
5. මග්ගාමග්ග සූත්‍ර දස්සන විසුද්ධිය
6. පටිපදා සූත්‍ර දස්සන විසුද්ධිය
7. සූත්‍ර දස්සන විසුද්ධිය යනු එම සත සි.⁴⁰

කාසික, වාචික පරිගුද්ධියෙන් ඇරැණි අධ්‍යාත්මික විමුක්තිය යටතේ ගැනෙන සෝච්චාන්, සකාදාගාමී, අනාගාමී, අරහත් යනාදි මාර්ගල්ලවලින් අවසන් වන්නේ මානසික පවිත්‍රතාවය දක්වා අනුගමනය කළ යුතු අනුක්මික ක්‍රියා සන්තතියක් උපයෝගී කර ගැනීමෙන් බව මෙයින් පැහැදිලි වේ. පුද්ගල මනස අපවිත කරන විසාත පරිලාභයක් හෙවත් විනාශක පරිදහනයක් ලෙස හැඳින්වෙන ආස්ථා දුරු කළ හැකි ක්‍රම හතක් සඩ්බාසව සූත්‍රයේ දී පෙන්වා දී තිබේ. එනම්,

1. දර්ශනයෙන් (දස්සනා)
2. සංවරයෙන් (සංවරා)
3. ප්‍රතිසේවනයෙන් (පටිසේවනා)
4. ඉවසීමෙන් (අධිච්චනා)
5. පරිවර්ශනයෙන් (පරිවර්ශනා)
6. මුදාහැරීමෙන් (විනෝදනා)
7. වැඩිමෙන් (හාවනා)⁴¹

මෙම අපිරිසිදු ක්ලේග ධර්මයන් නිසා මතුවන කාසික - මානසික ගැටලු (නොහාත් රෝග) 44ක් සල්ලේඛ සූත්‍රයේ සඳහන් වන්නේ ඒ ඒ ධර්මයන්ට ප්‍රතිපක්ෂ ගුණයන් තුළින් සිත පිරිසිදු කර ගැනීමට උපදෙස් දෙමිනි.⁴² එබැවින් පුද්ගල මනසෙහි පවිත්‍රත්වය අවධාරණය කරන බුදු සමය මෙඩහා ගැලුණු ඇතු මෙන් කෙලෙස් දුදුලෙන් ගොඩ තැගීමට උපදෙස් දෙන්නේ පවිත්‍රත්වය විෂයෙහි සිත ආරක්ෂා කළ යුතු බව දක්වමිනි.

“අපේපමාදරතා හොට් සවිතතමනුරක්බට
දුග්ගා උද්ධරයතත්තානා පංක්‍ර සන්නොට කුක්ෂරරෝ”⁴³

බොහෝ පින් ඇති පුද්ගලයෙකු වූව ද මරණාසන්න කාලයේ කෙලෙසුන්ගෙන් දුෂීත වූ සිතින් විසුවහොත් ඔහු නරකයෙහි උපදනා බව (වේතොපදෙස හෙතුපන හික්බවේ එවම්ධෙකව්වේ සත්තා කායස්ස හෙදා ජරා මරණා අඩායෝ දුර්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති) අංගුත්තරනිකායේ දැක්වේ. නමුත් කෙලෙස්වලින් ආරක්ෂා කරගත් පුද්ගල මනස නිසා කායික - මානසික පමණක් නොව සමාජය දක්වා පැතිරුණු ආනිසංස රසක් අත්විදීමට සමත් වන බව මෙත්තානිසංස ආදි සූත්‍ර දේශනාවලින් පෙනෙයි.⁴⁴

යමෙක් සිය සිත කිළිටි නො කර මනා කොට රෙක ගන්නේ ද එයින් ලැබෙන යහපත තම මවි- පිය ඇුතින්ගෙන් ලබන යහපතට වඩා උතුම් ය.⁴⁵

මුව විට දක්වා තෙල් පිරවූ පාතුයක් තෙල් නො ඉසිරෙන ලෙස සිහියෙන් රගෙන යන ආකාරයට කිසි කෙලෙකත් නො ගිය නිවසට යැමට කැමති තැනැත්තා සිය සිත කිළිටි නො වන ලෙස සිහියෙන් ආරක්ෂා කරගත යුතු ය.⁴⁶

සමාලෝචනය

කොතරම් කැපවීමෙන් පවිත්ත්වය අරමුණු කරෙගෙන පුදු හොතික මාධ්‍යවලින් පමණක් පවිත්ත්වය ලැබීමට නො හැකි බවත් ඒ සඳහා සිය ආධ්‍යාත්මික කැපකිරීමක් ද කළ යුතු බවත් එය වනාහි පුදු ප්‍රාර්ථනාමය පදනම්න් මධ්‍යික ගිය වරණාත්මක පදනමක් බව බොද්ධ විග්‍රහය යි. සිතෙහි පවිත්තාවට බාධා පමුණුවන කෙලෙස් ස්වභාවය අනුව විවිධාකාරයෙන් හැඳින්වෙන අතර එම කිළිටි ලක්ෂණවලින් සිත පිරිසිදු කරගැනීම, නිදහස් කරගැනීම තුළින් එය උත්තරීතර බවටත්, නිර්මල බවටත් පත් වේ. පවිත්තාව පිළිබඳ සංකල්පය තවදුරටත් පුද්ගල මානසික අංශය තුළින් ඉදිරියට ගෙන යන බුද්‍යසමය අභ්‍යන්තර විශුද්ධිය නොහොත් විමුක්තිය සලසන විශුද්ධි මාර්ගයක් නොහොත් විමුක්ති මාර්ගයක් අවධාරණය කරයි. ප්‍රසන්නවත් පැවැත්ම සඳහා කායික පාරිශුද්ධිය අවධාරණය කරන බුද්‍යසමය නිර්වාණගාමී ප්‍රතිපදාව විෂයෙහි සංසාරගත දුක ප්‍රහාණය කිරීමට කෙලෙස්වලින් සිත මුද්‍රාගත යුතු බව පෙන්වා දෙයි. මේ යටතේ අපවිත කාරකවලින් සිත පිරිසිදු කරගැනීම විශුද්ධිය යන පදය තුළින් ද අපවිත කාරකවලින් සිත නිදහස් කර ගැනීම විමුක්ති යන පදය තුළින් ද විග්‍රහ කර තිබෙන අයුරු දැකිය හැකි ය. පරම නිෂ්ටාව අහිජාය කොටගත් පුද්ගලයා පවිත්ත්වය අතරින් ද මනසට විශේෂ තැනක් ලබා දිය යුතු ය. එබැවින් පවිත්ත්වය විෂයෙහි බොද්ධ සංකල්පය තුළින් බුද්‍යසමය මිනිස් මනස පිළිබඳ අතිශය ගැහුරු විග්‍රහයක් සිදුකර ඇති බව මෙයින් පැහැදිලි වේ.

ආන්තික සටහන්

1. පාරාජකාපාලි, පයිම පාරාජකය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා ප්‍රනර්මුද්‍යණය, පි. 44

“අප්පසන්නානාන්වා පසාදාය, පසන්නානාන්වා හියෝහාවාය”

2. රාජපක්ෂ, දිල්ගාන් මතේම්., (2015) දාරුගතික වින්තා සහ බොද්ධ අධ්‍යායන ලිපි සංග්‍රහය, පි. 129
3. සංයුත්තනීකාය 4, අසංඛ්‍යාත සූත්‍රය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලා පුනර්මුදණය, පි. 640
4. බුද්ධකනීකාය 1, උදානපාලි, ජරිල සූත්‍රය, එම, පි. 140
5. එම, පි. 140
6. සංයුත්තනීකාය 1, සංගාරව සූත්‍රය, එම, පි. 328

“යා දිවා පාපකම්මං කතං හෝති, තං සාය නහංනේන්න පාවහේම්, යං රත්තියා පාපකම්මං කතං හෝති, තං පාත නහානේන්න පවාහේම්”

7. සංයුත්තනීකාය 1, සංගාරව සූත්‍රය, එම, පි. 328
8. බුද්ධකනීකාය 1, උදානපාලි, ජරිල සූත්‍රය, එම, පි. 140

“ඡමං බවාහං නොගෙනම අත්ථවසං සම්පස්සමානෙනා උද්‍යකුද්ධිකො උදැකන පරිසුද්ධිං පවිචෙමි.”

9. මත්ස්‍යීමනීකාය 1, වත්ත්‍යාපම සූත්‍රය, එම, පි. 90
10. සංයුත්තනීකාය 1, සංගාරව සූත්‍රය, එම, පි. 328

“සගරංුන ගම්සසන්ති - සබඩ මණ්ඩික කවිපා - නක්කාව සුංසුමාරා ව - යේ වක්දෙක්ද උදැක්වරා”

11. සංයුත්තනීකාය 1, සංගාරව සූත්‍රය, එම, පි. 328
12. මත්ස්‍යීමනීකාය 1, වත්ත්‍යාපම සූත්‍රය, එම, පි. 90

“සවේ මුසා න හණසි, සවේ පාණං න හිංසසි, සවේ අදින්නං නාදියසි, සද්දහානෙ අමච්චරි කිං කාහසි ගය ගන්ත්වා උදාපානෙලි. තෙ ගයාති”

13. බුද්ධකනීකාය 1, උදානපාලි, ජරිල සූත්‍රය, එම, පි. 140

“න උදැකන සුවි භෞති බවෙහත්ථ නහායති ජනා යම්හි සවිවක්ද්ව ධම්මෙව සො සුවිසොව බුහ්මණෝති”

14. බුද්ධකතිකාය 1, ධම්මපදපාලි, එම, පි. 58, ගාරාව 141

“න තග්ගවරියා න ජටා න පංකා - නානායකා උණ්ඩ්ලසායිකා වා රජා ව ජල්ලා
උක්කවිකප්පධානං - සෞදෙන්ති මධ්‍යව් ආච්චිණ්ණකංඩං”

15. එම, පි. 66, ගාරාව 165

“සුද්ධී අසුද්ධී පව්චත්තං නායුණුමක්දෙකා විසෝධයේ”

16. දැසනිකාය අටුවාව 2, මහාසතිපටියාන සූත්‍ර වර්ණනාව, පි. 107-108

17. දැසනිකාය 1, කේවඩි සූත්‍රය, එම, පි. 538

18. අංගුත්තරනිකාය 1, ඒකක නිපාතය, එම, පි. 18

“පහස්සර මිදු හික්බලේ විත්තං තක්ද්ව බො ආගන්තුතෙහි උපක්කිලෙසහි උක්කිලිටියන්ති”

19. සංයුත්තනිකාය, බන්ධ සංයුත්තය, නකුල පිතු සූත්‍රය, එම, පි. 9.

20. මහ්යේමනිකාය 1, වත්තුපම සූත්‍රය, එම, පි. 84

“විත්තෙන සංකිලිටියෙන සංකිලිස්සන්ති මානවා”

21. එම, පි. 84

“විත්තෙ සංකිලිටියේ දුර්ගති පටිකංඛා”

22. එම, පි. 84

“විත්තෙ සංඛ්‍යිටියේ සූගති පටිකංඛා”

23. එම, පි. 86

“වෙතසා උපක්කිලෙස පක්දුය දුඩ්ඩිකාරණෙ”

24. එම, පි. 84

25. සංයුත්තනිකාය 5-1, ආසව සූත්‍රය, එම, පි. 127

26. සංයුත්තනිකාය 5-1, නීවරණ සූත්‍රය, එම, පි. 137

27. මහ්යේමනිකාය 2, රටිය්පාල සූත්‍රය, එම, පි. 444

28. අංගුත්තරනිකාය 6, තණ්ඩා සූත්‍රය, එම, පි. 210

29. අංගුත්තරනිකාය 6, සංයෝජන සූත්‍රය, එම, පි. 32

30. සංයුත්තනීකාය 5-1, මස සූත්‍රය, එම, පි. 132
31. සංයුත්තනීකාය 5-1, අනුසය සූත්‍රය, එම, පි. 134
32. සංයුත්තනීකාය 5-1, උපාදාන සූත්‍රය, එම, පි. 132
33. සංයුත්තනීකාය 5-1, යෝග සූත්‍රය, එම, පි. 132
34. සංයුත්තනීකාය 5-1, ගත්ථ සූත්‍රය, එම, පි. 134
35. අංගුත්තරනීකාය 6, එම, වමන සූත්‍රය, පි. 392 - 395
 “තිකිවිෂ්කතා හික්බලේ විරේචනං දෙනති පිතත්තමුවියානම්පි ආබාධානං පටිජ්පාතය සෙමමස මුවියානං ආබාධානං පටිසාතාය අහංක්දේව බො හික්බලේ අරියං විරේචනං දෙසිස්මා”/
 අංගුත්තරනීකාය 6, තිකිවිෂ්ක සූත්‍රය, එම, පි. 394 - 397 “තිකිවිෂ්කතා හික්බලේ වමනං දෙනති.....”/ මිලින්දපස්දේහ, අනුමානවග්ග, පි. 290.
36. මිලින්දපස්දේහ, අනුමානවග්ග, පි. 290.
37. සංයුත්තනීකායේ පමණක් නොව සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍රවල මෙම කරුණු පිළිබඳ විවරණ දක්නට ලැබේ.
38. බුද්ධකනීකාය 1, ධම්මපදපාලි, එම, පි. 92, ගාථාව 269
39. එම, පි. 94, ගාථාව 279
40. මේශධිමනීකාය 1, ඩිපම්මවග්ග, රජ්‍යීතිත සූත්‍රය, එම පි. 362.
41. මේශධිමනීකාය 1, මූලපරියාය වග්ග, සඛ්‍යාසව සූත්‍රය, එම පි. 19.
42. මේශධිමනීකාය 1, සල්ලේඛ සූත්‍රය, එම පි. 92-108
43. බුද්ධකනීකාය 1, ධම්මපදපාලි, එම, පි. 106, ගාථාව 324
44. අංගුත්තරනීකාය 6, මෙත්තානිසංස සූත්‍රය, එම, පි. 644
45. බුද්ධකනීකාය 1, ධම්මපදපාලි, එම, පි. 36, ගාථාව 43
 “නතං මාතා පිතා කයිරා - අක්ද්‍යෙක්ද වාපීව ක්‍රුතකා
 සම්මා ප්‍රශ්නීතං විත්තං - සෙයායෙ නං කතො කරේ”
46. බුද්ධකනීකාය, ජාතකපාලි 1, තෙලපත්ත ජාතකය, එම, පි. 40, ගාථාව 96

“සමත්තිකං අනවසෙසකු තෙලපත්තා යටා පරිහරයා එවිං සවිත්ත මනුරෝග්බේ පත්තියානො දිසා අගත ප්‍රචිඛන්ති”

ආග්‍රිත ගුන්ථ නාමාවලිය

ප්‍රාථමික මූලාශ්‍රය

අංගුන්තරනිකාය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලා පුනර්මුදණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 1 1960, 2 1962, 4 1970, 5 1977, 6 1977.

බුද්ධකනිකාය 1, බුද්ධකපාල, ධම්මපදපාලී, උදානපාලී, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලා පුනර්මුදණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 1960.

බුද්ධකනිකාය, ජාතකපාල 1, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලා පුනර්මුදණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 1981.

දිස්නිකාය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලා පුනර්මුදණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 1 1962, 2 1976, 3 1976.

දිස්නිකාය ඇටුවාව 2, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 2006.

පාරාජ්‍යකාපාලී, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලා පුනර්මුදණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 1981.

මල්ස්ස්මෙනිකාය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලා පුනර්මුදණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 1 1973, 2 1973, 3 1974.

මිලින්ද ප්‍රයුන්, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 1997.

මිලින්ද ප්‍රයුනාය (සිංහල), ප්‍රතිසංස්කෘත, සරණාකර ස්ථාවිර, ගලගම., එස්. ගොඩගේ සහ සහෝදරයේ, කොළඹ 10, 2000.

සංඛ්‍යන්ත්‍රනිකාය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලා පුනර්මුදණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 1 1960, 2 1962, 3 1983, 4 1981, 5 I 1982, 5 II 1983.

විස්තරාර්ථ සන්න සහිත විශුද්ධීමාර්ගය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 2004.

විපුද්ධීමග්ග, හේවාවිතාරණ මුදණාලය, 1919.

දිව්‍යීයික මූලාශ්‍රය

භාස්ත්‍රිය ගුන්ප

රාජපක්ෂ, දිල්ගාන් මහෝත්., (2015) දාරුණික වින්තා සහ බොද්ධ අධ්‍යයන ලිපි සංග්‍රහය, කර්තා ප්‍රකාශනයකි.

රාජපක්ෂ, දිල්ගාන් මහෝත්., (2015) වින්තා සංකල්පය පිළිබඳ බොද්ධ විග්‍රහය: සඳාවාරාත්මක අධ්‍යයනයක්, දමිසක් ප්‍රකාශනයකි.

රාජපක්ෂ, දිල්ගාන් මහෝත්., (2015) ආහිඛරිමික ධර්මවාද පරීක්ෂා, දමිසක් ප්‍රකාශනයකි.

භාස්ත්‍රිය ලිපි

රාජපක්ෂ, දිල්ගාන් මහෝත්., ආදි බොද්ධ සූත්‍ර දේශනාවන්හි ඉදිරිපත් වන වින්තා සංකල්පය පිළිබඳ විග්‍රහයන්ගෙන් පැශෙනන සඳාවාරාත්මක අගය, අහිඛාන - සෞඛ්‍ය හා ස්වස්ථාව, ශ්‍රී ලංකා රාමණ්දුකු මහා නිකායේ අතිපූරුෂ මහෝපාධ්‍යාය දිවියාගහ ක්‍රියාත්මක නායක ස්වාමීන්ද අහිනන්දන භාස්ත්‍රිය සංග්‍රහය, සංස්: සිරිසොහන හිමි, රෝටුණු, මලවිපතිරණ, රන්ජනි, ශ්‍රී ලංකා රාමණ්දුකු මහා නිකායේ මාතර හා පොත්තේවල සංස සහාව, 2015, පි. 235 - 262.

රාජපක්ෂ, දිල්ගාන් මහෝත්., විශුද්ධීමාර්ගයේ සීල නිද්දේසය පිළිබඳව ආචාර විද්‍යාත්මක අධ්‍යයනයක්, ක්‍රියාත්මකවේසි, හයවන කළාපය, රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බොද්ධ අධ්‍යයන සංගමය මගින් වාර්ෂිකව තිබුත් කරනු ලබන භාස්ත්‍රිය සංග්‍රහය, සංස්: ධම්මතිලක හිමි, තවලම්පොල, රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බොද්ධ අධ්‍යයන සංගමය, 2015, පි. 219-237

රාජපක්ෂ, දිල්ගාන් මහෝත්., යෝගාචාර බොද්ධ සම්පූදාය හා වික්ද්‍යාණවාදය, බොද්ධ අධ්‍යයන, රෝටුණු ශ්‍රී ආනන්ද නාහිමි අනුස්මරණ භාස්ත්‍රිය සංග්‍රහය, සංස්: ඉන්දරතන හිමි, රෝටුණු..., බෙංගමුව ශ්‍රී අරියවෘත්ත පිරිවෙන, 2016, පි. 45-64

රාජපක්ෂ, දිල්ගාන් මහෝත්., පශ්චාත් පේටක ආහිඛම්මික සාහිත්‍යයෙහි ඉදිරිපත් වන වින්තා සංකල්පය පිළිබඳ විග්‍රහයන්ගෙන් පැශෙනන සඳාවාරාත්මක අගය, පූර්ණ, අතිපූරුෂ කණුමුල්දෙණියේ උපාලි මහාස්වාමීන්ද ගණානුස්මරණ භාස්ත්‍රිය සංග්‍රහය, සංස්: උපරතන හිමි, කොට්ඨාගල, පුරාණ විභාරය, මාතර, 2016, පි. 359-377